

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

අධ්‍යාපන පිධිය

මුල් ලමාවිය හා ප්‍රාව්‍යික අධ්‍යාපනය පිළිබඳ
චිප්පලෝමා පාඨමාලාව



අවසාන පරීක්ෂණය - 2014

ESD1232 – විෂයමාලා අධ්‍යක්ෂණ හා ප්‍රාගෝගික ව්‍යුහ - ගණනය

කාලය - පැය 03 දි.

දිනය - 2014.11.22

වේලාව - පෙ.ව. 09.30 - ප.ව.12.30

පළමු කොටසේ සියලුම ප්‍රශ්නවලටද දෙවන කොටසේ තෝරාගත් ප්‍රශ්න තුනකට ද පිළිතුරු සපයන්න.

I කොටස

01. ප්‍රාග් වේතිනාසික යුගයේ ගණනය පැවති බවට ඉදිරිපත් කළහකි සාක්ෂි හතරක් (04) සඳහන් කරන්න.
02. ශ්‍රී ලංකාවේ ප්‍රාව්‍යික පාසල්වල ගණනය ඉගෙනිමේ අරමුණු පහක් (05) ලයික්නු ගත කරන්න.
03. (a) ශ්‍රී ලංකාවේ ප්‍රාව්‍යික අධ්‍යාපනය ප්‍රධාන අවධි තුනකින් සමන්විත වේ. වම අවධි තුන කොට්‍යෙන් විස්තර කරන්න.
- (b) “ප්‍රාව්‍යික ඉගෙනිම ආදර්ශක (මූලිකාංග) තුනකින් සමන්විත වේ.”
ඉහත දක්වන ලද මූලිකාංග ප්‍රධාන අවධින් තුන තුළ පැනිර ඇති අයුරු රුප සටහනක් ඇදු පැහැදිලි කරන්න.
04. භාෂාව සහ ගණනය අතර අති සම්බන්ධතාවය කොට්‍යෙන් පැහැදිලි කරන්න.
05. “ගණනය ඉගෙනිම හරහා කිහුන් විවිධ කුසලතා අත්පත් කර ගැනීම සහ අනෙක් විෂයයන් ඉගෙන ගැනීමටද එය උදාවී වේ.”
ඉහත ප්‍රකාශය කොට්‍යෙන් පැහැදිලි කරන්න.

06. ශ්‍රී ලංකාවේ ප්‍රාධිමික ගණිත විෂයය මාලාවේ සංඛ්‍යා යන තේමාව ගටවෙන් පැහැලත් කර ඇති මානස්කා පහක් (05) ලැයිස්තුත කරන්න.
07. පළමු ග්‍රේනියේ සිට පස්වන ග්‍රේනිය දක්වා සර්පිලා ආකාරයට ගණිතයට අදාළ තේමා සංවර්ධනය වී ඇති අයුරු රුප සටහනක් ඇදු පැහැදිලි කරන්න.
08. “පළමු ග්‍රේනියේ සිට පස්වන ග්‍රේනිය දක්වා විෂය ගටවු සංවිධානය කර ඉදිරිපත් කරයි.” මෙහිදී සැලකිල්ලට ගනු ලබන අංග හතර (04) මොනවා ද?

(ලක්ණු $5 \times 8 = 40$)**II කොටස**

09. I. ඩින්ස් කට්ටලය යන්න රුප සටහන් යොදා ගතිමින් කෙටියෙන් පැහැදිලි කරන්න.
(ලක්ණු 05)
- II. ඔබ ඩින්ස් කට්ටලයේ පහත සඳහන් සංඛ්‍යා පෙන්වා දෙන්නේ කෙසේ ද?
(a) 5 (b) 21 (c) 301 (d) 2314 (e) 1006 (ලක්ණු 05)
- III. ඩින්ස් කට්ටලය භාවිතා කරමින් ප්‍රාධිමික පාසල් සිඛුන්ට පහත දැක්වෙන එකතු කිරීමට අදාළ ගටවු පැහැදිලි කරන්නේ කෙසේදැයි කෙටියෙන් පැහැදිලි කරන්න.
(a) $12 + 24$ (b) $402 + 340$ (ලක්ණු 05)
- IV. ඩින්ස් කට්ටලය භාවිතා කරමින් ප්‍රාධිමික පාසල් සිඛුන්ට පහත දැක්වෙන අඩු කිරීමට අදාළ ගටවු පැහැදිලි කරන්නේ කෙසේදැයි කෙටියෙන් පැහැදිලි කරන්න.
(a) $51 - 28$ (b) $301 - 154$ (ලක්ණු 05)
10. (I) තක්සේරුකරණය යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද? (ලක්ණු 05)
(II) සුදුසු උදාහරණ දක්වමින් පහත දැක්වෙන යෙදුම් අතර වෙනස දක්වන්න.
ප්‍රතිමානු මූලික තක්සේරුව සහ නිර්නායක මූලික තක්සේරුව (ලක්ණු 05)
(III) ප්‍රාධිමික පාසල් විධිමත් තක්සේරුව සහ නොවිධිමත් තක්සේරුව යන යෙදුම්වලින්
ඔබ අදහස් කරන්නේ කුමක් ද? (ලක්ණු 05)
(IV) විධිමත් තක්සේරුකරණ කුම සහ නොවිධිමත් තක්සේරුකරණ කුමවලට උදාහරණ තුන
බැගින් ලබා දෙන්න. (ලක්ණු 05)

11. (i) පහත දැක්වෙන යෙදුම් විස්තර කරන්න.

- (a) කුමානුකළ දේශ (වැරදි)
- (b) නොයැලකිලිවන්න දේශ (වැරදි)
- (c) අහඹ දේශ (වැරදි)

(ලකුණු 06)

(ii) අඩු කිරීමේ ගතිත කර්මයට අදාළ ඕනෑම සංඛ්‍යාත්මක දේශ (වැරදි) රටා පහක් (05) ලයිස්නු ගත කරන්න.

(ලකුණු 05)

(iii) පහත දැක්වෙන ගතිත ගැටලු 4 ග්‍රෑනියේ සිහුවෙක් විසඳු ඒවාය.

36	72	721	108	324
- 19	- 54	- 125	- 18	- 175
<u>23</u>	<u>22</u>	<u>604</u>	<u>110</u>	<u>251</u>

ඉහත දැක්වා ඇති සිහුවාගේ පිළිතුරු නොදුන් නිරීක්ෂණය කරන්න.

විම ගිහුම පහත දැක්වෙන ගැටලු වලට ලබාදෙන පිළිතුරු මොනවා විය හැකි ද?

47	83	832	127	834
- 28	- 65	- 581	- 18	- 171
<u>—</u>	<u>—</u>	<u>—</u>	<u>—</u>	<u>—</u>

(ලකුණු 05)

(iv) ඉහත දැක්වෙන ආකාරයේ වැරදි මග හරැවීම කළහා ප්‍රතිකාරාත්මක ඉගැන්වීමේ ක්‍රම යෝජන කරන්න. (ලකුණු 04)

12. (I) පින් පියාලේගේ සංවර්ධන අවධි සහ වයක් සිමා නිවැරදිව වගු ගත කරන්න. (ලකුණු 05)

(II) ප්‍රාතික අධ්‍යාපන කොමිෂන හඳුන්වා දී ඇති මූලික නිපුණතා මොනවා ද? (ලකුණු 05)

(III) 1997 හඳුන්වාදෙන ලද විෂයමාලා සැලයීම ඇදු පැහැදිලි කරන්න. (ලකුණු 10)

13. ප්‍රාථමික ගතිතය ඉගැන්වීමේ පාඨම් සටහනක පියවර හතක් (07) ඇත. එහි පළමුවන්න පැහැදිලිව පාඨමේ අරමුණු දැක්වීමයි.

(i) අනෙක් පියවර හය (06) ලයිස්නු ගත කරන්න. (ලකුණු 05)

(ii) පාඨමේ අරමුණ ලෙස 99 දැක්වා ඇති ඉලක්කම් දෙකේ සංඛ්‍යා දෙකක් රැගෙන යාම් රැකිතව එකතුකිරීම ලෙස රැගෙන විම අරමුණට අදාළ පාඨම් සටහන මියා ඉතිරි පියවර හය (06) සම්පූර්ණ කරන්න. (ලකුණු 15)

- හිමිකම ඇවිරිණි. -

**THE OPEN UNIVERSITY OF SRI LANKA
FACULTY OF EDUCATION
FINAL EXAMINATION – 2014**



**DIPLOMA IN EARLY CHILDHOOD & PRIMARY EDUCATION
– LEVEL 3**

**ESD1232 – CURRICULUM STUDIES AND PRACTICUM-
MATHEMATICS**

DURATION – THREE (03) HOURS.

Date: 22.11.2014

Time : 9.30 a.m. – 12.30 p.m.

Answer all questions in Part I and any three from Part II.

PART I

01. State four (04) evidences to show the existence of mathematics in pre-historic era.
02. List out five (05) objectives in learning mathematics in the Primary School in Sri Lanka.
03.
 - a) ‘Primary education consists of three key stages in Sri Lanka’ Describe those three in brief.
 - b) ‘Three are three modes (elements) in primary teaching’ Draw a diagram and explain how these elements spread in the key stages.
04. Briefly explain the relationship between the mathematics and language.
05. ‘Various skills the student acquire through learning mathematics and it will help learning other subject too’. Briefly explain above statement.
06. List out five (05) topics which included under the theme ‘number’ in the primary mathematics curriculum in Sri Lanka.
07. Draw a diagram and explain how the mathematical themes are developed in a spiral manner from grade 1 to grade 5.
08. ‘The subject matter is organized and presented in part from grade 1 to grades 5’ What are the four (04) aspects should be consider for this task?

(5 x 8 = 40 marks)

PART II

09. i. Briefly explain about Dines Blocks with diagram. (05 marks)
- ii. How can you indicate following numbers of Dines blocks.
 a) 5 b) 21 c) 301 d) 2314 e) 1006
 (05 marks)
- iii. Explain briefly how you explain the following addition sums to the primary school children with the Dines blocks.
 a) $12 + 24$ b) $402 + 340$
 (05 marks)
- iv. Explain in brief, how you explain the following subtraction sums to the primary school children with Dines blocks
 a) $51 - 28$ b) $301 - 154$
 (05 marks)
10. i. What do you mean by the term ‘assessment’? (05 marks)
- ii. Differentiate following terms with relevant examples. Norm referenced assessment and criterion reference assessment. (05 marks)
- iii. What do you mean by the terms formal assessment and non formal assessment in primary school? (05 marks)
- iv. Give three examples for the formal assessment methods and non-formal assessment methods. (05 marks)
11. i. Describe the following terms
 a. Systematic Errors
 b. Careless Errors
 c. Random Errors
 (06 marks)
- ii. List out any five (05) computational error patterns related to the mathematical operation subtraction. (05 marks)
- iii. Following mathematical sums did by Grade 4 student.

36	72	721	108	324
<u>-19</u>	<u>-54</u>	<u>-125</u>	<u>-18</u>	<u>-125</u>
<u>23</u>	<u>22</u>	<u>604</u>	<u>110</u>	<u>251</u>

Observe above student's answers. If the same student answer following sums what will be the answer.

$$\begin{array}{r}
 47 \\
 -28 \\
 \hline
 \end{array}
 \quad
 \begin{array}{r}
 83 \\
 -65 \\
 \hline
 \end{array}
 \quad
 \begin{array}{r}
 832 \\
 -581 \\
 \hline
 \end{array}
 \quad
 \begin{array}{r}
 127 \\
 -18 \\
 \hline
 \end{array}
 \quad
 \begin{array}{r}
 834 \\
 -171 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 \hline \\
 \hline \\
 \end{array}
 \quad
 \begin{array}{r}
 \hline \\
 \hline \\
 \end{array}$$

(05 marks)

- iv. Propose a remedial teaching method for omit above error. (04 marks)

- 12. i. Tabulate Jean Piaget's stages of development and appropriate age. (05 marks)
- ii. What are the basic competencies which introduced by National Education Commission. (05 marks)
- iii. Draw the curriculum frame work introduced in 1997 and explain. (10 marks)

- 13. 'There are seven steps in a primary mathematics lesson plan. First one is clear statement of lesson objectives'
 - i. List out other six steps. (05 marks)
 - ii. Add two-two digit number up to 99 without carrying forward as a lesson objective write a lesson plan for the objective with the above six steps. (15 marks)

-Copyrights reserved -